

ශිෂ්‍ය සංගම් / විෂය සංගම් වලින් මුද්‍රණය කිරීමට අපේක්ෂිත ගාස්ත්‍රීය සංග්‍රහය සඳහා උපකුලපති අරමුදලින් දෙනු ලබන ප්‍රතිපාදන ලබා ගැනීමට අදාළ අයදුම් පත්‍රය

01. මුද්‍රණය කිරීමට බලාපොරොත්තුවන ප්‍රකාශනයේ නම

(ඉහත ප්‍රකාශනයේ පරිගණක ගත හෝ යතුරු ලියනය කරන ලද අත් පිටපතක් මේ සමඟ ඉදිරිපත් කළ යුතුය.)

02. මුද්‍රණය කරන ප්‍රකාශනය පිළිබඳ කෙටි හැඳින්වීමක් (අමුණුමක් ඉදිරිපත් කළ හැකිය)

03. මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන පිටපත් සංඛ්‍යාව

(මිල ගණන් කැඳවීමට අදාළ නිර්ණායකයන් පිටු අංක 03 සඳහන් ය.)

04. පිටපත් මුද්‍රණය කිරීමේ ප්‍රයෝගනය ?

05. මුද්‍රිත පිටපත් භාවිත කිරීමට අපේක්ෂිත ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

06. මුද්‍රිත ප්‍රකාශනය මගින් ආදායමක් තිබේද / නැද්ද ?

එම පිළිබඳ හැඳින්වීමක් කරන්න.

07. ශිප්‍රා / විෂය සංගමයේ නම

--

08. ශිප්‍රා / විෂය සංගමයක් ලෙස විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය

ලියාපදිංචි වී අැතු/නැතු	පේ/ස/ලේ ශිප්‍රා සේවා අංශය		
		අත්සන	නිල මූල්‍ය

ඉහත සඳහන් ප්‍රකාශනය මුදුණය කිරීම සඳහා පර්යේෂණ හා ප්‍රකාශන කම්ටු අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කරමි.

.....
පේරුණ්ඩ් හා තෝරාගැනීමේ නම

.....
අත්සන

.....
අධ්‍යයන අංශය

.....
පියිය

09. ඉහත සඳහන් ප්‍රකාශනය මුදුණය කිරීම සඳහා නිරද්‍යාය

	පියිය / අංශය/මධ්‍යස්ථානය	නිරද්‍යාය	අත්සන	නිල මූල්‍ය
අංශාධිපති		නිරද්‍යාය කරම්/ නොකරම්		
පියාධිපති / අධ්‍යක්ෂ		නිරද්‍යාය කරම්/ නොකරම්		
අධ්‍යක්ෂ - ශිප්‍රා කටයුතු		නිරද්‍යාය කරම්/ නොකරම්		

මල ගණන් කැඳවීමට අදාළ නිර්ණායකයන්

01.	පිටකවරය	
	කබඩාසි වර්ගය	
	කබඩාසියේ සනත්වය (GSM ප්‍රමාණය)	
	ලැමිනේරින් සහිතව ද රහිතවද	
	ගලෝස් ලැමිනේරින් ද මැට ලැමිනේරින් ද	
02.	මුද්‍රණය කිරීම සඳහා ඇති සංඛ්‍යාව	
	වර්ණ පිටු සංඛ්‍යාව	
	කබඩාසි වර්ගය	
	කබඩාසියේ සනත්වය (GSM ප්‍රමාණය)	
	කළු සුදු පිටු සංඛ්‍යාව	
	කබඩාසි වර්ගය	
	කබඩාසියේ සනත්වය (GSM ප්‍රමාණය)	
03.	පොත් පිටුවක ප්‍රමාණය	
	B5,A4,A3, වෙනත්	
	පිටුවක පලල අගල්	
	පිටුවක දිග අගල්	
04.	මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන පිටපත් සංඛ්‍යාව	
05.	පොත් බැඳීම	
	පර්ගෙක්ට් බයින්චින්	
	කටුගසා ඇමුණුම සමග බයින්චින්	
	සෙන්ටර් වයර්	
	වෙනත්	
06.	මුද්‍රණය සඳහා බාරදෙන ස්වභාවය	
07.	මුද්‍රණ කටයුතු අවසන් කර පිටපත් භාරිය යුතු කාලසීමාව	

ඇජ්‍යා සංගම් / විෂය සංගම් වලින් මුද්‍රණය කිරීමට අපේක්ෂිත ගාස්ත්‍රීය සංග්‍රහ සඳහා උපකුලපති අරමුදලින් දෙනු ලබන ප්‍රතිපාදන ලබා දීමට අදාළ මාර්ගෝපදේශ

- 1.) විෂය සංගම්/ ඇජ්‍යා සංගම්වලින් ප්‍රකාශයට පත් කරන ගාස්ත්‍රීය ප්‍රකාශන මුද්‍රණය සඳහා උපරිම ප්‍රතිපාදන සීමාව රුපියල් ලක්ෂයකට යටත්ව (රු. 100,000/-) උපකුලපති අරමුදලින් මූල්‍ය අනුග්‍රහය ලබා දෙනු ලැබේ.
- 2.) අදාළ මුදල් ලබා දෙනු ලබන්නේ කැලේණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇති විෂය සංගම්/ ඇජ්‍යා සංගම් සඳහා පමණි.
- 3.) මුද්‍රණය කිරීමට අපේක්ෂිත ග්‍රන්ථයේ අත්පිටපතක් හෝ යතුරු ලියනය කරන ලද පිටපතක් අදාළ ඇජ්‍යා සංගමයේ ජ්‍යෙෂ්ඨාධාරීක විසින් ආවරණ ලිපියක් සහිතව අංශ ප්‍රධාන හා පීඩාධිපති මගින් අධ්‍යක්ෂ/ ඇජ්‍යා කටයුතු වෙත ඉදිරිපත් කළ යුතුය. එම පිටපත පර්යේෂණ හා ප්‍රකාශන කම්ටුව විසින් තීරණය කරන විමර්ශකවරයෙකු වෙත යොමු කළ යුතුය.
- විෂය සංගම් සඳහා ජ්‍යෙෂ්ඨාධාරීක විසින් අංශ ප්‍රධාන හා පීඩාධිපති නිර්දේශ සහිතව එවන ලිපියක් ප්‍රමාණවත් වේ.
- 4.) මෙම ලිපි සමග විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි සැපයුම්කරුවන් තිබෙනෙකුගේ මිළ ගණන් ඉදිරිපත් කළ යුතුය. අධ්‍යක්ෂ/ ඇජ්‍යා කටයුතු විසින් එම ඉල්ලීම් සිය නිර්දේශය සහිතව පර්යේෂණ හා ප්‍රකාශන අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
- 5.) පර්යේෂණ හා ප්‍රකාශන අංශය විසින් එය පර්යේෂණ හා ප්‍රකාශන කම්ටුවට ඉදිරිපත් කළ යුතු අතර එහි අනුමැතිය ලබෙනු පසු (හදිසි අවස්ථාවකදී උපකුලපතිතුමියගේ ආවරණ අනුමැතිය සහිතව) සැපයීම් අංශයට යොමු කරනු ලැබේ.
- 6.) සැපයීම් අංශය විසින් එම මිළ ගණන් සැපයීම් කම්ටුව වෙත ඉදිරිපත් කර සැපයුම්කරු වෙත ඇණවුම හාර දෙනු ලැබේ. අදාළ මුදල එකී මුද්‍රණාලය වෙත ගෙවීම විශ්වවිද්‍යාලය මගින් සිදු කරයි.
- 7.) අදාළ මුද්‍රණාලය තෝරාගෙන දැනුම්දුන් පසුව කෘතියේ සේදු පත් බැලීම සහ මුද්‍රිත පිටපත් ලබා ගැනීම අදාළ විෂය සංගම්/ ඇජ්‍යා සංගම් විසින් සිදු කළ යුතුය.
- 8.) අදාළ ප්‍රකාශනයේ, විශ්වවිද්‍යාලයේ මූල්‍යාධාර ලබාගෙන සිදු කළ ප්‍රකාශනයක් බව සඳහන් කළ යුතු ය.
- 9.) එක් වර්ෂයකට එක් ඇජ්‍යා සංගමයක් සඳහා ප්‍රතිපාදන ලබා දෙනු ලබන්නේ එක් ග්‍රන්ථයක් මුද්‍රණය කිරීම සඳහා පමණි.
- 10.) මේ සම්බන්ධ ගනු ලබන ක්‍රියාමාර්ග පර්යේෂණ හා ප්‍රකාශන කම්ටුවේ අවසාන තීරණයට යටත් වේ.

11.) 2024.09.10 දින පැවති 2024/07 දරණ පර්යේෂණ හා ප්‍රකාශන කම්ටු තීරණය පරිදි ප්‍රශ්න අංක 04,05,06 සඳහා පහත නිර්ණයකින්ට අනුකූල තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්යවේ.

1. පිටපත් මුද්‍රණය කිරීමේ ප්‍රයෝග්‍රහණ
2. මුද්‍රිත පිටපත් හාවත කිරීමට අපේක්ෂිත ආකාරය
3. මුද්‍රිත ප්‍රකාශනය මගින් ආදායමක් තිබේද යන්න වග